

සති පාසල සඳහා කාර්ය පත්‍රිකාව

1. *පංතිය - 13

*විෂය - ගිණුම්කරණය

*අදාළ සතිය - දෙසැම්බර් 4

2. පාඩම හෝ ඒකකය - 13.0 අනුපාත මගින් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය හා අර්ථකථනය කර කළමනාකරණ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරයි.

නිපුණතා මට්ටම 13.6 - ආයෝජකයන්ගේ අනුපාත ගණනය කර අර්ථකථනය කරයි.

3. ශිෂ්‍යයා කළ යුතු කාර්යයන්-

1. ආයෝජන අනුපාත පිළිබඳව ඔබ දන්නා කරුණු මතකයට ගන්න.

2. ආයෝජන අනුපාත ගණනය කිරීම වැදගත් වන ආකාරය විමසා බලන්න.

3. ඊ තක්සලාව, ඊ නැණපියස, ගුරු ගෙදර, DP Education හෝ පාසල් වෙබ් අඩවි හෝ මුද්‍රිත පොත්පත් ආදී ඉගෙනුම් ආධාරක මගින් පාඩමට අදාළ ඉගැන්වීම්, පාඩම් ලබා ගෙන ඉගෙන ගන්න.

4. ආයෝජන අනුපාත වර්ග පිළිබඳව පොතපතින් කරුණු රැස් කරගන්න.

5. කොටසක ඉපයුම ගණනය කරන්නේ කෙසේදැයි වැඩිහිටියන් සමඟ සාකච්ඡා කරන්න.

4. ඉහත ක්‍රියාකාරකම් සඳහා උපකාර කර ගත හැකි පොත්පත්, web site, LMS පාඩම් හා ඉගෙනුම් ආධාරක

1. ඊ තක්සලාව - <https://www.e-thaksalawa.moe.gov.lk/moodle/mod/resource/view.php?id=21433>

2. ඊ නැණපියස - <https://www.enenapiyasa.lk/lms/mod/resource/view.php?id=13795>
<https://www.enenapiyasa.lk/lms/mod/resource/view.php?id=16334>

3. ගුරු ගෙදර - නැත

4. වෙනත් - යු ටියුබ් - https://www.youtube.com/watch?v=XPS5_ljU-Z0

<https://www.youtube.com/watch?v=-1OrFU0Uk0c>
<https://www.youtube.com/watch?v=JbAEvunLKLA>

5. අතිරේක පොත්/සඟරා -

6. මෙම පාඩම තුළින් ලබා ගත හැකි ඉගෙනුම් ඵල -

1. ආයෝජකයන්ගේ අනුපාත පැහැදිලි කරයි.
2. ආයෝජකයන්ගේ අනුපාත නම් කර පැහැදිලි කරයි.
3. කොටසක ඉපයීම ගණනය කරයි.
4. කොටසක ලාභාංශය ගණනය කරයි.
5. අනුපාත සැසඳීමෙන් තීරණ ගනියි.

7. තක්සේරුව හා ඇගයීම -

සමාන ස්වභාවයේ සමාගම් දෙකක ගිණුම්කරණ අනුපාත ඇසුරෙන් පහත තොරතුරු ඔබට ලබා දී ඇත.

	1 සමාගම	2 සමාගම
කොටසක ඉපයුම (රු.)	24.75	18.25
කොටසක ලාභාංශ (රු.)	10.50	10.50

මුදල් ආයෝජනය කිරීමට වඩාත් සුදුසු සමාගම දක්වන්න.

නිලධාරියාගේ නම -

පාසල/පිරිවෙන -